

“සුරැකුම” වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ස්වයං රැකියා වැඩසටහන - 2021

උපදෙස් පත්‍රිකාව

01. හැඳින්වීම.

වැඩිහිටි වැඩිහිටි ජනගහනය ආර්ථික වශයෙන් ශක්තිමත් කර ක්‍රියාකාරී හා ඵලදායී වැඩිහිටි පරපුරක් ඇති කිරීම මෙන්ම, වැඩිහිටි දිවා මධ්‍යස්ථානවල රැස්වන වැඩිහිටි ප්‍රජාවට ඵලදායී ආර්ථික කාර්යයක නිරත වීමට අවස්ථාව සලසා දීම තුළින් ඔවුන්ගේ ස්වාභීමානය හා අත්මාභීමානය ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි ප්‍රජාව, ග්‍රාම නිලධාරී වසම් තුළ ග්‍රාමීය වැඩිහිටි සමීකි හරහා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කරනු දක්නට ලැබේ. ඒ අනුව දැනටමත් වැඩිහිටි දිවා මධ්‍යස්ථාන සමාජිකයන් විවිධ ස්වයං රැකියාවල නියැලෙන බැවින් කාලය ප්‍රයෝජනවත්ව ආයෝජනය කරන බව පෙනී යයි. 2021 වර්ෂය සඳහා උපරිම රුපියල් 50,000,00 බැගින් ව්‍යාපෘති 50 ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් වී ඇති අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් සුදුසු ව්‍යාපෘති යෝජනා හතරක් ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට 2021 මැයි 31 දිනට ප්‍රථම ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

02. සුදුසුකම්/ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක.

1. වයස අවුරුදු 60 සම්පූර්ණ වී තිබිය යුතුය.
2. වැඩිහිටි දිවා මධ්‍යස්ථානයක සාමාජිකයන් විය යුතුය
3. අවම සමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විය යුතුය.
4. ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
5. ස්වයං රැකියාවක දැනටමත් නියැලෙන කණ්ඩායම් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනු ඇත.

03. ප්‍රමුඛතාවය/ප්‍රතිලාභීන් තෝරා ගැනීම.

1. ස්වයං රැකියා සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය හෝ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සම්බන්ධ වැඩසටහන්.
2. ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ හා වැඩිදුර පුහුණු කිරීමේ වැඩසටහන්. (බිම්මල් වගාව/මැටි කර්මාන්තය ආශීන නිෂ්පාදන/ පන් ආශීන අත්කම් නිර්මාණ ආදි)
3. තම ස්වයං රැකියා නිෂ්පාදන අලෙවිය හා පුහුණුව සඳහා අලෙවිකුටි වෙනුවෙන්.
4. නවෝත්පාදන සඳහා නව තාක්ෂණය හා දැනුම ලබාදීමේ වැඩසටහන්.

මෙම ව්‍යාපෘති පරිසර හිතකාමී හා සමාජ හිතකාමී ව්‍යාපෘති විය යුතු අතර, නිෂ්පාදන අලෙවිය සහ නිරසාර පැවැත්ම සඳහා ක්‍රමවේද තිබිය යුතුය.

04. ක්‍රියාත්මක ක්‍රමවේදය.

1. රුපියල් 50,000.00 ක උපරිමයකට යටත්ව මෙම අධාර ලබාදෙන අතර, ඒ සඳහා වන සුදුසු ව්‍යාපෘති යෝජනා සහ වියදම් ඇස්තමේන්තු සකස් කොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත එවිය යුතුය. .(ආකෘති පත්‍රය අමුණා ඇත)

2. එම ඉල්ලීම් ග්‍රාම නිලධාරී හා වැඩිහිටි විෂය භාර ක්ෂේත්‍ර නිලධාරී නිර්දේශ කර තිබිය යුතුය.

3. ඉදිරිපත් කරන ලද එම ව්‍යාපෘති ඉල්ලීම් දිස්ත්‍රික් ලේකම් විසින් පරීක්ෂා කොට, ප්‍රතිපාදන ලබාදීම සඳහා සුදුසු ව්‍යාපෘති යෝජනා 4ක් ප්‍රමුඛතාවයේ පිළිවෙලට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත කමිටුවක් මගින් ඉදිරිපත් කළ යුතුය.

4. එවැනි ඉල්ලීමක් ලැබුණ පසු ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිලධාරී පරීක්ෂා කොට අධ්‍යක්ෂකගේ අනුමැතියට යොමු කර වඩාත් ඵලදායී ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන නිදහස් කරනු ඇත.

05. පසු විපරම.

1. වැ.හි.ප්‍ර.නි / ස.සේ.නි විසින් මාස 03 කට වරක් අදාල ව්‍යාපෘතියේ වර්තමාන තත්වය හා ප්‍රගතිය පිළිබඳ වර්ථාවක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත ලැබීමට සැලැස්විය යුතුය.

2. ව්‍යාපෘතිය සිදු කරගෙන යෑම සඳහා උපදේශනය හා මහපෙන්වීම කළ යුතුය

ව්‍යාපෘති යෝජනාව.

01. ව්‍යාපෘති මාතෘකාව :-

02. දිවා මධ්‍යස්ථානයේ නම :-

03. ලිපිනය :-

04. සමාජික කණ්ඩායම :-

අනු අංකය	නම	අත්සන
01		
02		
03		
04		
05		

05. හැඳින්වීම (කෙටියෙන්) :-

06. අපේක්ෂිත නිමැවුම :-

07. ක්‍රියාත්මක කරන ආකාරය :-

08. අලෙවිකරණය හා සම්බන්ධ විස්තරය :-

09. වියදම් ඇස්තමේන්තුව :- (ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න)

..... දිවා මධ්‍යස්ථානයේ සමාජික කණ්ඩායම විසින් කණ්ඩායම් ස්වයං රැකියා ව්‍යාපෘතියට කරන ලද ඉල්ලීම සුදුසු බැවින් ඉදිරිපත් කරමි.

.....

දිනය
ග්‍රාම නිලධාරී වාර්තාව.

.....

ලේකම්(ග්‍රාමීය කමිටු)

ඉහත සඳහන් ඉල්ලුම්කරුවන් මා හොඳින් දන්නා බවත්ග්‍රාම නිලධාරී වසමේ පදිංචි බවත්,ඉල්ලුම්කරුවන් අවුරුදු 60 සම්පූර්ණ කර ඇති බවත්,දිවා මධ්‍යස්ථානයේ සමාජිකයන් බවත් මෙයින් සහතික කරමි.

.....

දිනය

.....

ග්‍රාම නිලධාරී

ක්ෂේත්‍ර නිලධාරී නිරීක්ෂණය.

ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදිය.ඉහත නම් සඳහන් අයට ආධාර ලබාදීම සුදුසු බව නිර්දේශ කරමි.

.....

සමාජ සේවා නිලධාරී/පළාත් සමාජ සේවා නිලධාරී
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/සංවර්ධන නිලධාරී

ප්‍රාදේශීය ලේකම් නිර්දේශය.

සමාජ සේවා නිලධාරී/පළාත් සමාජ සේවා නිලධාරී/ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/සංවර්ධන නිලධාරී විසින් මා වෙත යොමුකර ඇති ඉහත නම් සඳහන් සමාජික කණ්ඩායමට ස්වයං රැකියා ආධාර මුදල ලබාදීම සුදුසු බවට නිර්දේශ කරමි/නොකරමි.

.....

දිනය

.....

ප්‍රාදේශීය ලේකම්

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු නිර්දේශය.

..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විසින් ඉදිරිපත් කර ඇති දිවා මධ්‍යස්ථානයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් සුදුසු බව නිර්දේශ කර ස්වයං රැකියා ආධාර ලබාදීමට යොමු කරමි.

.....

මා.නි

.....

ස.සේ.නි

.....

වැ.හි.ප්‍ර.නි (දිස්ත්‍රික්)

අධ්‍යක්ෂ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය.

ඉහත කමිටු නිර්දේශය අනුමත කර මේ සමඟ ඉදිරිපත් කරමි.

.....

දිනය

.....

දිස්ත්‍රික් ලේකම්